

රූප වේදනා සංඥා සංස්කාර විඥාන දුරු කිරීම හිත සුව පිණිස ම වෙයි

දුතිය නතුම්භාක සූත්‍රය ඇසුරින්

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 60 - 63)

මහණෙනි, යමක් තොපගේ නොවෙයි නම් එය දුරු කරවු. එය දුරු කිරීම තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.

කුමක් තොපගේ නොවේ ද යත්;

- රූපය තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- වේදනාව තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- සංඥාව තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- සංස්කාර තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.
- විඥානය තොපගේ නොවෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේය.